



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2443/41 - 2025 ජූලි මස 02 වැනි බදාදා - 2025.07.02

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

## I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

### රජයේ නිවේදන

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත

#### නිවේදනය

ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සඳහා ද, ආදායම් මත බදු නොගෙවා පැහැර හැරීම වැළැක්වීම සඳහා ද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ඉන්දීය ජනරජයේ ආණ්ඩුව අතර, 2013 ජනවාරි 22 වැනි දින එළඹී ද්විපාර්ශ්වීය ගිවිසුම සංශෝධනය කරමින් 2024 දෙසැම්බර් 16 වැනි දින එළඹී මෙහි උපලේඛනයේ දක්වා ඇති සන්ධානය 2025 මාර්තු 07 වැනි දින පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයෙන් සම්මත කොට ඇති බව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 75(1) වගන්තිය යටතේ මෙයින් නිවේදනය කරනු ලැබේ.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,

ලේකම්,

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය.

2025 ක් වූ ජූලි මස 02 වැනි දින,

කොළඹ 01.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දී ය.



**සන්ධානය**

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ

ඉන්දීය ජනරජයේ ආණ්ඩුව අතර

ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මහහැරීම වැළැක්වීම සඳහා වූ  
ගිවිසුම සංශෝධනය කරන සන්ධාන පත්‍රය

ද්විත්ව බදු අයකිරීම වැළැක්වීම ද ආදායම මත වූ බදු ගෙවීම මහහැරීම වැළැක්වීම ද සඳහා 2013 ජනවාරි මස 22 වැනි දින ඉන්දියාවේදී අත්සන් කරන ලද (මෙහි මින් මතු "ගිවිසුම" යනුවෙන් සඳහන් කරනු ලබන) ගිවිසුම සංශෝධනය කිරීමට සන්ධාන පත්‍රයක් ඇතුළත් කිරීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ඉන්දීය ජනරජයේ ආණ්ඩුව විසින් මෙසේ ගිවිසගනු ලැබේ.

**1 වැනි වගන්තිය**

ගිවිසුමේ පූර්විකාව පහත පරිදි ප්‍රතිස්ථාපනය කළ යුතු ය.

"ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ඉන්දීය ජනරජයේ ආණ්ඩුව අතර,

ද්විත්ව බදු අයකිරීම වැළැක්වීම ද ආදායම මත වූ බදු මහහැරීම වැළැක්වීම සහ දෙරට අතර ආර්ථික සම්බන්ධතා වර්ධනය කිරීමේ අභිප්‍රායෙන් යුතුව මෙම ගිවිසුම මගින් ආවරණය වන බදු පැහැර හැරීම හෝ වැළැක්වීම හරහා බදු කරණය නොකිරීමට හෝ බදු අඩුකිරීමට අවස්ථාවන් (මෙම ගිවිසුමෙන් සපයා ඇති සහන තුන්වන රාජ්‍යයක වාසිකයන් හට වක්‍ර ප්‍රතිලාභ ලබාගැනීමේ අපේක්ෂාවන් සහිත සම්මුති සොයාගැනීමේ සැකසුම්ද ඇතුළුව) නොසලසමින් ද්විත්ව බදුකරණය වැළැක්වීමේ අදහසින් ගිවිසුමකට එළඹීම සඳහා

මතු දැක්වෙන පරිදි එකඟ වී ඇත."

**2 වැනි වගන්තිය**

ගිවිසුමේ 28 වන වගන්තියේ 6 වන ඡේදය ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන අනුඡේදය ප්‍රතිස්ථාපනය කළ යුතු ය.

"6. මෙම ගිවිසුමේ අනෙකුත් විධිවිධානවල කුමක් සඳහන් වුව ද, මෙම ගිවිසුම යටතේ අදාළ ආදායම් අයිතමයක් මත වන ප්‍රතිලාභ, එකී ප්‍රතිලාභය ලබාගැනීම, ඕනෑම සැකැස්මකින් හෝ ගනුදෙනුවකින් අපේක්ෂා කරන ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් හෝ එකී ප්‍රතිලාභය මගින් සෘජුව හෝ වක්‍රව ලැබෙන්නේ නම් ද, මෙම වාතාවරණයන් මත එම ප්‍රතිලාභය ප්‍රදානය කිරීම මෙම ගිවිසුමේ අදාළ විධිවිධානයන් හි අභිමතාර්ථ සහ කාර්යයන් සමඟ අනුකූල වන්නේ යැයි ස්ථාපනය කර ඇත්නම්, අදාළ සියළු කරුණු සහ වාතාවරණයන් සැලකිල්ලට ගෙන එලෙස නියම කිරීම සාධාරණ වන්නේ නම් පමණක් මිස මෙම ගිවිසුම යටතේ ප්‍රතිලාභයන් ප්‍රදානය නොකළ යුතු ය."

**3 වැනි වගන්තිය**

1. මෙම සන්ධානය බලාත්මක කිරීම සඳහා ස්වකීය නීතිය මගින් අවශ්‍ය කෙරෙන කාර්ය පටිපාටි සම්පූර්ණ කර ඇති බව එක් එක් ගිවිසුම්කාර රාජ්‍යය විසින් අනෙක් රාජ්‍යයට රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයන් ඔස්සේ ලිඛිතව දන්වා සිටිය යුතු ය.
2. මෙම වගන්තියේ 1 වන ඡේදයේ සඳහන් පරිදි දැනුම්දීම්වලින් දෙවනුව කෙරෙන දැනුම්දීමේ දිනට පසුව එළඹෙන තිස්වන දිනයේ දී මෙම සන්ධානය බලාත්මක විය යුතු ය.
3. මෙම සන්ධානයේ විධිවිධාන :

(අ) ඉන්දියාවේ දී :

සන්ධානය බලාත්මක වන ලිත් වර්ෂයට පසුව එළඹෙන අප්‍රේල් මස පළමුවැනි දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් මූල්‍ය වර්ෂයක දී උපයන ආදායම සම්බන්ධයෙන්; සහ

(ආ) ශ්‍රී ලංකාවේ දී :

සන්ධානය බලාත්මක වන ලිත් වර්ෂයට පසුව එළඹෙන අප්‍රේල් මස පළමුවැනි දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් බදු අයකළ හැකි වර්ෂයකදී උපයන ආදායම සම්බන්ධයෙන්;

බලපැවැත්විය යුතු ය.

4. ගිවිසුම බලාත්මකව පවතින තුරු මෙම සන්ධානය බලපැවැත්වේ.

මීට සාක්ෂි වශයෙන් විධිමත් පරිදි බලය පවරනු ලැබූ මෙහි පහත අත්සන් කරන අය මෙම සන්ධාන පත්‍රයට අත්සන් තබන ලදී.

එක හා සමාන බල සහිත වන පාඨයන්ගෙන් යුක්ත සිංහල, හින්දි සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රයෙන්, දෙපිටපතකින් යුතුව 2024 දෙසැම්බර් මස 16 වැනි දින නව දිල්ලියේ දී අත්සන් තබන ලදී. අර්ථ නිරූපනයේ දී ප්‍රතිවිරුද්ධ අවස්ථා ඇති වුවහොත් ඉංග්‍රීසි පාඨය බල පැවැත්විය යුතු ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  
ආණ්ඩුව වෙනුවෙන්,

.....  
ෂේනුකා දිරේනි සෙනෙවිරත්න,  
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්.

ඉන්දීය ජනරජයේ ආණ්ඩුව වෙනුවෙන්

.....  
රවි අග්‍රවාල්,  
සභාපති, සෘජු බදු මධ්‍යම මණ්ඩලය,  
ආදායම් දෙපාර්තමේන්තුව,  
මුදල් අමාත්‍යාංශය.

EOG - 07 - 0049